



(අටවැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක 86.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2016 ජූලි මස 21 වැනි බ්‍රහස්පතින්දා පූ. භා. 10.30 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

77/'15

1.

ගරු බුද්ධික පතිරණ මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) (i) 2014.07.01 දින සිට ආනයනය තහනම් කරනු ලැබූ ආහාර සඳහා යොදන රසකාරක වර්ග කවරේද;
- (ii) එම එක් එක් රසකාරක වර්ගය, තහනම් කිරීමට හේතුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ඉහත තහනම් කළ රසකාරක මෙන්ම, අජීනමොටෝ නොහොත් මොනෝසෝඩියම් ග්ලූටමේට් (MSG) රසකාරකය ද මිනිස් සිරුරට අහිතකර බවත්;
- (ii) එය පිළිකා, ස්නායු ආබාධ ඇතුළු දරුණු රෝගාබාධ සඳහා හේතු කාරක වන බවත්;
- (iii) වසරකට එම රසකාරක මෙට්‍රික් ටොන් 2200කට වැඩි ප්‍රමාණයක් මෙරටට ආනයනය කරන බවත්;

එතුමා දන්නෙහිද?

- (ඇ) (i) මොනෝසෝඩියම් ග්ලූටමේට් භාවිතය තහනම් කිරීමට කටයුතු කරන්නේද;
- (ii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

409/'16

2.

ගරු එස්. එම්. මරික්කාර් මහතා, — රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ධීවර සමිතියක් වෙනුවෙන් ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව විසින් රුපියල් ලක්ෂ 750ක මුදලක් දේශපාලනඥවරියකට ලබාදී තිබේද;
- (ii) ඇයගේ නම කවරේද;
- (iii) එසේ නම්, එම ණය මුදල ලබාදීම සඳහා ඇපයට තබාගෙන ඇති දෑ කවරේද;
- (iv) එම ණය මුදලෙන් මේ වනවිට කොපමණ ආපසු අය කරගෙන තිබේද;

(2)

- (v) එසේ නොමැති නම්, දිගින් දිගටම ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;
- (vi) ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් සභාගත කරන්නේද;
- (vii) ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවෙන් ලබාදෙන ණය සඳහා පන්සල්වල ඔප්පු, කල්බදු ක්‍රමයට රජයෙන් ලබාගත් ඉඩම් හෝ තිරුවානා ගල් ඇපයට තබාගත හැකිද;

යන්න එකුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

435/'16

3.

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා, — උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) 2016 ජනවාරි 16 දින හෝ ඒ ආසන්න දිනයකදී බේස්ලයින් පාරේ, දෙමටගොඩ, ඥාණසිංහාරාමය විහාරය ඉදිරිපස ඇති පාර මාරුවීමේ කහ ඉරි තිරුව මත මවක් සහ දියණියක් වාහනයක ගැටී මියගිය බවත්;

(ii) එම කහ ඉරි තිරුව මත මීට පෙරද අනතුරු ගණනාවක් සිදු වී ඇති බවත්;

එකුමා දන්නෙහිද?

(ආ) (i) එම කහ ඉරි තිරුව දෙපස මාර්ගය බැඳුම් සහිත විමද මෙසේ අනතුරු බහුලවීමට හේතු වී ඇති බව පිළිගන්නේද;

(ii) මෙතරම් අනතුරු සිදු වී තිබියදී එම කහ ඉරි තිරුව විකල්ප ස්ථානයකට ගෙන යාමට හෝ එම තිරුව දෙපස මාර්ග සංඥා සවිකිරීම සිදු නොකළේ මන්ද;

(iii) එම කහ ඉරි තිරුව විකල්ප ස්ථානයකට ගෙන යාම හෝ එම තිරුව දෙපස මාර්ග සංඥා සවි කිරීම සිදු කරන දිනය කවරේද;

යන්න එකුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

461/'16

4.

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, — රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) මහජන බැංකුවේ විශ්‍රාමිකයන්ට ගෙවිය යුතු වෙනස්වන ජීවන වියදම් දර්ශක දීමනාව, විශ්‍රාම භාර අරමුදලේ මූලික රෙගුලාසිවලට පටහැනිව සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, විශ්‍රාමිකයන්ගෙන් එක්තරා පිරිසකට ගෙවන බව එකුමා දන්නෙහිද?

(ආ) (i) ඒ හේතුවෙන් මහජන බැංකුවේ ඇතැම් විශ්‍රාමිකයන්ට මාසිකව රු.20,000/- පමණ ජීවන වියදම් දීමනාව අහිමි වී තිබෙන බවත්;

(ii) අනෙකුත් සියලු රාජ්‍ය බැංකුවල විශ්‍රාම වැටුප් ගෙවීමේදී අද දක්වා වෙනස්වන ජීවන වියදම් දීමනාව නිසි පරිදි ගෙවනු ලබන අතර, ඉන් බැහැරව එකම තරාතිරමේ සේවක පිරිසකට දෙයාකාරයකින් සලකා කටයුතු කරනු ලබන එකම රාජ්‍ය බැංකුව, මහජන බැංකුව බවත්;

එකුමා පිළිගන්නෙහිද?

(ඇ) (i) අනෙකුත් රාජ්‍ය බැංකුවල විශ්‍රාමිකයන්ට ගෙවනු ලබන මාසික ජීවන වියදම් දීමනාව පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

(3)

- (ii) මහජන බැංකුව පමණක් විශ්‍රාමිකයන් කාණ්ඩයකට ජීවන වියදම් දීමනා ගෙවීමේදී වෙනස් ආකාරයකට සැලකීම සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබා දෙන්නේද;
- (iii) 1996 වර්ෂයේ සිට වෙනස්වන ජීවන වියදම් දීමනාව කැටිකර ගෙවීම, අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකින් තොරව හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු විසින් ලාභය වැඩිකර පෙන්වීම සඳහා ගනු ලැබූ හිතුවක්කාර නීත්ද්‍රව්‍යය;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

471/'16

5.

ගරු වාසුදේව නානායක්කාර මහතා, — විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් සියලු දුරකථනවලින් අයකරනු ලබන බදු වර්ග හා බදු ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (ii) එකී බදු සියල්ල එකතු වූ පසු මුළු අයකිරීමේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට කොපමණ අය කිරීමක් කළ හැකිද;
 - (iii) එම අයකිරීම් කරනු ලබන්නේ කුමන නිශ්චිත වගන්තියක් යටතේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

483/'16

6.

ගරු කනක භේරත් මහතා, — උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) පසුගිය රජය ඇරඹූ අධිවේගී මාර්ගවලින් 2015.12.31 දක්වා ලැබූ ආදායම කොපමණද;
 - (ii) එම ආදායම, අපේක්ෂිත ඉලක්කය ඉක්මවා තිබේද;
 - (iii) එසේ නම්, රටෙහි ආර්ථිකයට මෙම අධිවේගී මාර්ග මඟින් ප්‍රතිලාභ අත්වන බව පිළිගන්නේද;
 - (iv) යෝජිත කොළඹ - නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන්නේද;
 - (v) එසේ නම්, ඒ කවර දිනයක සිටද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) 2015 වර්ෂය අවසාන දීර්ඝ නිවාඩු සමයේදී අධිවේගී මාර්ගවල දැඩි වාහන තදබදයක් තිබූ බව පිළිගන්නේද;
- (ii) එවැනි තදබදයක් ඉදිරියේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

498/'16

7.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඖෂධ වෙළඳසැල් සංඛ්‍යාව කොපමණද;

(4)

- (ii) ශ්‍රී ලංකාවේ සිටින සහතිකලත් ඖෂධවේදීන් සංඛ්‍යාව කොපමණද;
 - (iii) වර්ෂ 2011 - 2015 දක්වා ඖෂධවේදී බාහිර විභාගය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් සංඛ්‍යාව, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (iv) වර්ෂ 2011 - 2015 දක්වා එම විභාගය සමත් වූ සංඛ්‍යාව, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (v) දිවයිනෙහි ඖෂධවේදීන්ගේ හිඟයක් ඇති බව පිළිගන්නේද;
 - (vi) එසේ නම්, එම හිඟය මහඟුරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

500/'16

8.

ගරු ඉම්රාන් මහරුල් මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ඇත අතීතයේ සිට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ, කින්නියා ගම්මානයේ මුස්ලිම් ජනතාව ජීවත් වූ බවත්;
- (ii) එම ප්‍රදේශයේ පැවති ත්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව මෙතෙක් එම ගම්මානයේ නැවත පදිංචි කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) ත්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් කින්නියා ගම්මානයේ අවතැන් වූ මුස්ලිම් පවුල් සංඛ්‍යාව සහ එම පවුල්වල සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
 - (ii) මෙම ජනතාව එහි නැවත පදිංචි කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

553/'16

9.

ගරු සෙය්යිඩ් අලී සාහිර් මවුලානා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) මධ්‍යම ප්‍රදේශයේ, කළුතර ගම්මානයේ ජීවත්වන පවුල් 1500 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ලෙස බුලත් වගා කිරීමේ කටයුතුවල නියැලෙන බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) බුලත් වගාව සාර්ථක ලෙස සිදු කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන, “බුලත් කොවුල්” පොතුවිල්, රොට්ටකුලම් ප්‍රදේශයේ සිට කපා ප්‍රවාහනය කිරීමට තහනමක් පනවා තිබේද;
- (ii) එසේ නම්, අංක: බුලත් කොවුල් 2011 හා 2014.05.13 දිනැති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වකුලේඛය අනුව, ඔවුන්ට ඒ සඳහා අවසර ලබාදීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

ගරු ශෙහාන් සේමසිංහ මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2014 වර්ෂයේ ආරම්භ කර අතරමග නතර කර ඇති අනුරාධපුර මහ රෝහලේ රථගාල ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි වැඩ කටයුතු නැවත ආරම්භ කරන්නේද;
 - (ii) එසේ නම්, එම දිනය කවරේද;
 - (iii) නොඑසේ නම්, ඒ සඳහා විකල්ප වැඩපිළිවෙළක් හෝ ව්‍යාපෘතියක් තිබේද;
 - (iv) මේ සඳහා වෙන්ව තිබූ රුපියල් මිලියන දෙකක මුදල අවිච්ඡේද වී ඇති නිසා, එම මුදල නැවත ලබා ගැනීමට කටයුතු කර තිබේද;
 - (v) නොඑසේ නම්, ඒ සඳහා විකල්ප වැඩපිළිවෙළක් හෝ යෝජනාවක් තිබේද;
- යන්න එතුමා මෙම සභාවට දැනුම් දෙන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

621/'16

11.

ගරු වමින්ද විජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) වංචා හා දූෂණ චෝදනා රාශියක් සම්බන්ධයෙන් උච්ච පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර ඇති බව එතුමා දන්නෙහිද?
 - (ආ) (i) ප්‍රධාන අමාත්‍යවරයා විසින් උපදේශකයින් බඳවාගෙන තිබේද;
 - (ii) එසේ නම්, ඒ කවර බලතල යටතේද;
 - (iii) බඳවාගෙන ඇති උපදේශකවරයන්/උපදේශකවරියන්ගේ නම් හා ඔවුන්ට ගෙවන දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (iv) එම පුද්ගලයින් නීතිවිරෝධීව බඳවාගෙන තිබේ නම්, ඔවුන් ඉවත් කිරීමට හා ඒ සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

629/'16

12.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වර්ෂ 2001 - 2004 කාලය තුළ පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් විකිණීමේ හෝ දීර්ඝකාලීන බදු පදනම මත පෞද්ගලික සමාගම් හෝ පුද්ගලයින් වෙත ලබාදී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු සංඛ්‍යාව කොපමණද;
- (ii) එම වතු වල නම්, ඒවායේ අක්කර ප්‍රමාණය, විකිණූ හෝ බදු දුන් මුදල, විකිණූ හෝ බදු පදනම මත ලබාදුන් සමාගම් හෝ පුද්ගලයින්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) එම වතු ලබා දී ඇත්තේ කැබිනට් අනුමතිය, විවෘත ටෙන්ඩර් පටිපාටියකට අනුව හෝ රජයේ තක්සේරුවකට යටත්වද;

(6)

(iv) එවැනි කොන්දේසි කිසිවක් නොමැතිව මෙම ඉඩම් විකුණා හෝ බදු දී ඇත්නම්, එම ඉඩම් නැවත රජයට පවරා ගන්නේද;

යන්න එකම මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

643/'16

13.

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) මොණරාගල අධ්‍යාපන කලාපයට අයත්, මො/අලපොන මුස්ලිම් මධ්‍ය මහා විදුහල ද්විතීයික පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට ඇතුළත් කිරීමේදී, එහි ප්‍රාථමික අංශය වෙන්කරන ලද බවත්;

(ii) වර්ෂ 2013 දී, මො/අලපොන මුස්ලිම් ප්‍රාථමික විදුහල ලෙස නම් කරන ලද එම පාසල සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් හෝ අවශ්‍ය භෞතික සම්පත් ඇතුළු සුදුසු ගුරු මණ්ඩලයක් නොමැති බවත්;

එකම දන්නෙහිද?

(ආ) එම ප්‍රාථමික පාසල සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට, අවශ්‍ය භෞතික සම්පත් ලබාදීමට සහ සුදුසු ගුරු මණ්ඩලයක් පත්කිරීම සඳහා කඩිනම් පියවර ගන්නේද යන්න එකම සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

662/'16

14.

ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,— බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) 2002 වර්ෂයේදී ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් 1491කට රැකියාව අහිමි වූ බවත්;

(ii) ඔවුන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම එයට හේතු වූ බවත්;

(iii) එම සේවකයින් නැවත රැකියාවේ පිහිටුවන ලෙසට වර්ෂ 2010 දී අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට විරෝධය පාමින්, ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කළ නඩුවද විභාග වී අවසන් වූවත්, මෙතෙක් මෙම සේවකයින්හට කිසිදු සාධාරණත්වයක් ඉටු වී නොමැති බවත්;

එකම දන්නෙහිද?

(ආ) මෙම සේවකයින් සඳහා සාධාරණයක් ඉටු කරන්නේද යන්න එකම මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

105/'15

15.

ගරු බුද්ධික පතිරණ මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

(අ) (i) 2010.01.01 දින සිට 2014.12.31 දින දක්වා වසර පහක කාලය තුළ යුරෝපා මහාද්වීපයට අයත් රටවල්වලදී මියගිය ශ්‍රී ලාංකික පුරවැසියන් සංඛ්‍යාව, එක් එක් රට අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඔවුන්ගේ නම්, වයස, ශ්‍රී ලංකාවේ පදිංචි ලිපිනය හා උක්ත රටවල්වලදී කරන ලද රැකියා කවරේද;

(7)

- (iii) මෙම පුද්ගලයින්ගේ මරණ වලට ආසන්නතම හේතු කවරේද;
- (iv) ඔවුන් වෙනුවෙන් රජය ලබා දුන් සහන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) 2010.01.01 දින සිට 2014.12.31 දින දක්වා කාලය තුළ යුරෝපා මහාද්වීපයට අයත් රටවල්වලදී පූර්ණ සහ අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ ශ්‍රී ලාංකික පුරවැසියන් සංඛ්‍යාව, එක් එක් රට අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) ඔවුන්ගේ නම්, වයස, ශ්‍රී ලංකාවේ ලිපිනය හා උක්ත රටවල්හි දී කරන ලද රැකියා කවරේද;
- (iii) මෙම පුද්ගලයින් ආබාධිතවීමට හේතු කවරේද;
- (iv) ඔවුන් වෙනුවෙන් රජය ලබා දුන් සහන කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**ප්‍රධාන කටයුතු ආරම්භයේ දී
පනත් කෙටුම්පත් පිළිගැන්වීම පිළිබඳ දැනුම්දීම**

1.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා, — විශ්වවිද්‍යාල (සංශෝධන), — 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

යෝජනා පිළිබඳ දැනුම්දීම

2.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා, — සබරගමුව පළාත් සංචාරක කාර්යාංශයේ ප්‍රඥප්ති කෙටුම්පත, — පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 46 අ (3) (අ) සහ (ආ) හි විධිවිධානවල කුමක් සඳහන් වුවද, කථානායකවරයා විසින් 2015 දෙසැම්බර් 02 වැනි දින යොමු කරන ලද, සබරගමුව පළාත් සංචාරක කාර්යාංශයේ ප්‍රඥප්ති කෙටුම්පත පිළිබඳව, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව 2016 අගෝස්තු 09 වැනි දින දක්වා දීර්ඝ කළ යුතු ය.

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා, — ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත යටතේ රීති, — 2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත ප්‍රකාරව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව විසින් සාදන ලදුව, 2015 ජූලි 21 දිනැති අංක 1924/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.03.23 දින ඉදිරිපත් කරන ලද 2015 අංක 1 දරන පරමාණුක බලශක්ති (බලපත්‍ර) රීති සහ 2015 අංක 1 දරන පරමාණුක බලශක්ති (ක්‍රියා පිළිවෙතක් පැවැත්වීමේ අදහස පිළිබඳ දැනුම් දීමේ) රීති අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*2.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, — ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග (අංක 1), — 1985 අංක 48 හා 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, එකී පනතේ 20 වැනි වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 පෙබරවාරි 11 දිනැති අංක 1953/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.03.10 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*3.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, — ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග (අංක 2), — 1985 අංක 48 හා 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 20 වැනි වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 පෙබරවාරි 11 දිනැති අංක 1953/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.03.10 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*4.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, — ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග (අංක 3), — 1985 අංක 48 හා 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උප වගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, එකී පනතේ 20 වැනි වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදනු ලදුව, 2016 ජූනි 07 දිනැති අංක 1970/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබ, 2016.07.07 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*5.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*6.

මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*7.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*8.

සත්ව ආහාර (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*9.

මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*10.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*11.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා,— අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනය කිරීම,— 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 16 (1) වගන්තිය අනුව කොමිෂන් සභාවට පැවරී ඇති කාර්යයන් ඉටුකරලීම පිණිස එම කොමිෂන් සභාවට සහාය වීමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත්කිරීමට සහ එම තනතුර දරන තැනැත්තාට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන වැටුපක් ගෙවීමට විධිවිධාන සලස්වා දී ඇති හෙයින්ද;

අවදානමක් දැරිය යුතු තනතුරක් වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට 2015.02.12 දින රජයේ අවශ්‍යතාවය මත නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයේ රාජකාරි කළ ජනාධිපති නීතිඥ ඒ. ඒ. පී. දිල්ලක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත්කිරීම මත, ඇයට පෞද්ගලික වන සේ පහත සඳහන් වැටුප් හා දීමනා 2015.02.12 දින සිට ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා දී ඇති හෙයින්ද:—

(අ) අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට හිමි මාසික වැටුප සහ සියලු දීමනා (දුරකථන දීමනාව, ඉන්ධන දීමනාව සහ නිවාස කුලී දීමනාව හැර);

සහ

(ආ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට හිමි අමාත්‍යාංශ ලේකම් දීමනාව, දුරකථන දීමනාව, ඉන්ධන දීමනාව හා රජයේ නිල නිවාසයක් ලබාදී නොමැති නම් නිවාස කුලී දීමනාව.

ඊට අනුකූලව, 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 16 (2) වගන්තිය ප්‍රකාරව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ ඒ. ඒ. පී. දිල්ලක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වෙත රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන පරිදි ඉහත සඳහන් මාසික වැටුප හා දීමනා ගෙවීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*12.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමා,— කාර්මික ආරවුල් පනත යටතේ නියෝග,— කලින් කලට සංශෝධනය කරන ලද, 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතේ (131 වැනි අධිකාරය වූ) 39 වැනි වගන්තිය යටතේ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016.07.07 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*13.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව,— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2016 ජූනි 22),— “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද, ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති අනුමත කළ යුතු ය.” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාහිමුඛ කරන ලදී.

*14.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා,— ප්‍රමිති හා සේවා පනත යටතේ නියෝග,— 1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනතේ 60 වැනි වගන්තිය යටතේ ආහාර සුරක්ෂිතතාව අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 ජූලි 2 දිනැති අංක 1921/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.04.05 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*15.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, — මෝටර් වාහන පනත යටතේ නියෝග, — (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 213෦ වගන්තිය සමඟ කියවියයුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 දෙසැම්බර් 22 දිනැති අංක 1946/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.03.09 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*16.

බෞද්ධ විහාර දේවාලගම් (සංරක්ෂණ) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*17.

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*18.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, — ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග, — 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංරක්ෂණ, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.
